



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

ධාතීර විභාග අංශය

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි තෘතීය පරීක්ෂණය (බාහිර) - 2009
2010 අගෝස්තු / සැප්තැම්බර්

සමාජීය විද්‍යා පීඨය

පුස්තකාල හා විද්‍යාපන විද්‍යාව - LISC - E3025

පුස්තකාලයන්හි පරිගණක යෙදුම් හා පුස්තකාල පුහුණුව

ප්‍රශ්න හතරකට (04) පමණක් පිළිතුරු සපයන්න

ප්‍රශ්න සංඛ්‍යාව : 07 යි

කාලය : පැය 03 යි

01. නූතන යුගයේ අධ්‍යාපනික ප්‍රවර්ධනය සඳහා අන්තර්ජාලයෙන් ලැබෙන පිටිවහල කෙතෙක් දැයි නිදසුන් දෙමින් විස්තර කරන්න.
02. ISURU විවෘත ප්‍රභව මෘදුකාංගය (Open Source Software) පිළිබඳ හා එහි ක්‍රියාකාරීත්ව මොවුන් පිළිබඳ සාකච්ඡා කරන්න.
03. 'Techno Way' නම් වූ පෞද්ගලික ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන පාඨමාලා සඳහා, Winisis මෘදුකාංගය භාවිත කරමින් දත්ත සමුදායක් නිර්මාණය කිරීමට ඔබට සිදුව ඇත.
 1. මෙම දත්ත සමුදාය සඳහා ක්ෂේත්‍ර විග්‍රහ වගුවක් (FDT) සකසන්න. (ක්ෂේත්‍ර සංඛ්‍යාව 8 - 12 අතර විය යුතුය.) (ලකුණු 10 යි)
 11. ක්ෂේත්‍ර ඩිරෙක්ට්‍රියක් සකස් කරන්න. (ලකුණු 10 යි)
04. පහත අවස්ථා විස්තර කරන්න.
 - i. 60 4 V 60
 - ii. ? V 20 > '1990'
 - iii. ? # 2 V 50 = 'Edu\$'
 - iv. 10 3 V 10
 - v. ? a(V10) * p (V40) ^p (V20) (ලකුණු 4x 5 = 20)

05. 1. MS Word, MS Excel සහ යන යෙදුම් මෘදුකාංගයන්හි දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ මොනවා ද? (ලකුණු 10 යි)

11. පුස්තකාල තුළ උක්ත මෘදුකාංගයන්හි භාවිතය පිළිබඳ නිදසුන් සහිතව සාකච්ඡා කරන්න. (ලකුණු 10 යි)

06. Network Topology වර්ග හඳුන්වා, ඒවා එකිනෙකෙහි ස්වභාවය, වාසි සහ අවාසි විග්‍රහ කරන්න.

07. පහත සඳහන් මාතෘකා අතුරින් සතරක් (04) පිළිබඳ කෙටි සටහන් ලියන්න.

- i. ශ්‍රී ටීයුබ් (You tube)
- ii. Ms PowerPoint
- iii. WWW
- iv. Data Vs Information
- v. ලේපකරණය (Truncation)

(ලකුණු 5x 4 = 20)